



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2020 අගෝස්තු මස 20 දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2020 අගෝස්තු

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 අගෝස්තු 19 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. විශේෂයෙන් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළඳපොළ ණය අනුපාතික මගින් තවමත් පිළිබිඹු නොවන හෙයින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී. ආන්තික ණය ලබාගන්නන්හට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීමට අවශ්‍ය ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක් යටතේ වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මුදල්

මණ්ඩලය අපේක්ෂා කරන අතර එමගින් ආර්ථිකයේ ඵලදායී අංශ වෙත ණය ලබාදීම කඩිනම් කිරීම සහ කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා මෙන්ම පුළුල් ආර්ථිකයට වන සහාය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

කොවිඩ්-19 වසංගතය සීඝ්‍ර ලෙස ව්‍යාප්තිය මධ්‍යයේ ගෝලීය මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම් අඛණ්ඩව සිදු වේ

කොවිඩ්-19 වසංගතයෙහි වේගවත් පැතිරීම හා ඒ ආශ්‍රිත සංවරණ සීමාවන් පැනවීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 වසරේ මුල් භාගයේදී ගෝලීය ආර්ථිකයේ සැලකිය යුතු පසුබෑමක් ඇති වී තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන්, දියුණු ආර්ථිකයන්හි මෙන්ම නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මහ බැංකු සියල්ලම පාහේ, ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ රජයන් විසින් ගන්නා ලද රාජ්‍ය මූල්‍ය උත්තේජක හා සමගාමීව මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්, 2020 වසරේ දෙවන භාගයේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාවකාලික ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය, ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළ අගයෙන් වෙනස්ව 2020 පළමු කාර්තුවේදී සියයට 1.6 කින් සංකෝචනය විය. පවතින දර්ශකයන්ට අනුව, 2020 දෙවන කාර්තුව තුළ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි කොවිඩ්-19හි අහිතකර බලපෑම සැලකිය යුතු වේ යැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, වැඩිදියුණු වූ දේශපාලන ස්ථාවරත්වය සහ එමගින් ගොඩනැගුණු ව්‍යාපාරික විශ්වාසය මෙන්ම මුදල් හා රාජ්‍ය මූල්‍ය උත්තේජක ක්‍රියාමාර්ගවල පසු බලපෑමෙහි සහාය ලබමින් විශේෂයෙන්ම 2020 සිව්වන කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරීත්වය වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් අපේක්ෂා කෙරේ. ආනයන ආදේශනය සඳහා මෙන්ම අපනයනය සඳහා ද දේශීය නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මගින් සැලකිය යුතු දීර්ඝ කාලීන බලපෑම් සහිතව ඉදිරි කෙටි කාලයේ ආර්ථික වර්ධනය ගොඩ නැගෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙටි කාලයෙන් ඔබ්බට ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලු විසඳීමට ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව විදේශීය අංශය ශක්තිමත් වෙමින් පවතී


කොවිඩ්-19 පැතිරීයෑමත් සමඟ ක්‍රියාත්මක කරන ලද විචක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් විදේශීය අංශය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතී. ආනයන සීමා කිරීම් සහ ගෝලීය බනිජ් තෙල් මිල පහළ යෑමිහි සහායයෙන් ආනයන අඩු වූ අතර, එය අපනයනයන්හි පහළ යෑම ඉක්මවූ බැවින් 2020 පළමු භාගය තුළදී වෙළඳ හිඟය පහළ ගියේය. 2020 මාර්තු මාසයේ සිට පැවති පහළ යෑමේ ප්‍රවණතාවයෙන් වෙනස්ව, 2020 ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීමවල යම් වැඩිවීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතය හමුවේ සිය පැවැත්ම සඳහා දේශීය සංචාරක කර්මාන්තය මත යැපීමට සිදු වී ඇති සංචාරක අංශය තුළ, 2020 වසරේ විදේශ විනිමය ඉපයීම් සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇත. 2020 මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය තුළ සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම වසරේ මේ දක්වා කාලය තුළදී සියයට 1.3 ක් දක්වා සීමා වී ඇත. දේශීය වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීමෙන් සහ ඉන්දියානු සංචිත බැංකුව හා බලපත්‍රලාභී බැංකු සමඟ විදේශ මුදල් හුවමාරු ගිවිසුම් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය සංචිත ඉහළ නංවා ගැනීමත් සමඟ මාස 4.7 ක ආනයන ආවරණයක් සපයමින් දළ නිල සංචිත 2020 ජූලි මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

පුරෝකථනය කරන ලද කාල පරාසය තුළදී ඉල්ලුම මගින් ජනිත වන උද්ධමන පීඩන අපේක්ෂා නොකෙරේ

2020 ජූලි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට සහ මූලික උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගිය නමුත් එය සාපේක්ෂව අඩු මට්ටමක පැවතිණි. 2020 ජූනි මාසයේදී, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට සහ මූලික උද්ධමනයද ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනයේ බලපෑම පිළිබිඹු කරමින් ඉහළ ගියේය. එවැනි කෙටි කාලීන උච්චාවචනයන් පැවතියද, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ උද්ධමනය කෙටි හා මැදි කාලීනව අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මතුපිට උද්ධමනය (කො. පා. මි. ද. මත පදනම් වූ) පුරෝකථනය: උද්ධමනය කෙටිකාලීනව අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ. ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවල බලපෑම සහ ගෝලීය තෙල් මිල ගණන් යථා තත්ත්වයට පත්වීම මගින් 2022 වසරේ මැද භාගයේ දී උද්ධමනය මත යම් පීඩනයක් ඇති කරනු ඇත.

රූප සටහන : 01



සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.

ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි විශ්‍රම්භ පරාස භාවිතා කිරීමෙන් මූලික පුරෝකථන ප්ලාස්ටික් වටා පවතින අවිනිශ්චිතතාව උද්ධමන ව්‍යාප්ති සටහන (Fan chart) මගින් විදහා දැක්වේ. 2020 වසරේ අගෝස්තු මාසයේ පුරෝකථන වාරයේ සිදුකළ උපකල්පන මෙන්ම, විනිශ්චයන් සහ පවතින දත්ත පුරෝකථන මගින් පිළිබිඹු කෙරේ.

රූප සටහනේ දැක්වෙන විශ්‍රම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විශ්‍රම්භ ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවයක් පවතින බව පෙන්නුම් කරයි. විශ්‍රම්භ පරාසයන් මගින්, උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්නුම් කරයි.

පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය මන්දගාමී වීම ඉදිරියේදී ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ

වෙළඳපොළ තුළ පවත්නා ඉහළ අතිරික්ත ද්‍රවශීලතාව හමුවේ වුවද, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2020 ජූනි මාසය තුළදී මන්දගාමී වූ අතර එම මාසය තුළදී පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය ද අඛණ්ඩව දෙවන මාසයටත් පහළ ගියේය. කෙසේවෙතත්, ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යෑම, දේශපාලන ස්ථාවරත්වය වැඩි දියුණු වීමත් සමඟ ව්‍යාපාරික අපේක්ෂාවන් ඉහළ යෑම, වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ යෑම සහ වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම හරහා ණය ලබා දීම හේතුවෙන් ඉදිරි කාලයේදී පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය, ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ ඉහළ අරමුදල් අවශ්‍යතාවය පිළිබිඹු කරමින්, මෑත මාසවලදී රජය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, එය 2020 වසරේ මේ දක්වා කාලය තුළදී පුළුල් මුදල් වර්ධනය සලකි යනු ඉහළ යෑමට හේතු විය.

වෙළඳපොළ පොලී අනුපාතික මෑත කාලයේදී සැලකිය යුතු ලෙස පහළ යෑම තුළින් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු වේ

2020 වසරේ මේ දක්වා කාලය තුළදී මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති හා නියාමන ක්‍රියාමාර්ග ගණනාවකට ප්‍රතිචාර වශයෙන් 2020 ජූලි මාසයේදී වෙළඳපොළ ණය අනුපාතික සැලකිය යුතු ලෙස අඩුවීමක් දක්නට ලැබුණි. වෙළඳපොළ ණය අනුපාතික ක්‍රමයෙන් අඩුවීමත් සමඟ වාණිජ බැංකු විසින් නව ණය දීම සඳහා අදාළ වන පොලී අනුපාතික සාමාන්‍යයෙන් තනි අගයක මට්ටමක් දක්වා අඩු වී තිබේ. බර්න සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයද (AWPR) මෑත සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මෑත කාලයේදී සමස්ත වෙළඳපොළ පොලී අනුපාතිකවල පහළ යෑම සතුටුදායක වුවත්, විශේෂයෙන් ආන්තික ණය ගැනුම්කරුවන්ට ඉතා අවාසිදායක අන්දමින් වෙළඳපොළ ණය අනුපාතික තවමත් ඉහළ අගයක පවතියි. ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට අත්‍යවශ්‍යය වන ණය ලබා ගැනීමේ හැකියාව ඉහළ නංවමින්, මෑතකදී ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යන අතරම ණය ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි

ඉහත සඳහන් වූ පරිදි දැනට පවතින සහ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙලින් , සියයට 4.50 සහ සියයට 5.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට, 2020 අගෝස්තු මස 19 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කළේය. අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින ඇතැම් මූල්‍ය උපකරණවල ණය අනුපාතික සැලකිල්ලට ගෙන ණය කාඩ්පත් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 18 දක්වාත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 16 දක්වාත්, උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 10 දක්වාත් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. තවද, දඩ පොලී අනුපාතික, අදාළ ණය පහසුකම සඳහා අය කරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශතාංක 2ක උපරිමයක් විය යුතු බව මුදල්

මණ්ඩලයේ අදහස විය. මෙම නියාමනය කෙරෙන පොලී අනුපාතික ක්‍රියාත්මක කිරීම සඳහා වන නියෝග ලඟදීම නිකුත් කෙරේ. මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික හා මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබන අතර උද්ධමනය පහළ මට්ටමක පවතින වාතාවරණයක් යටතේ, ආර්ථිකය ප්‍රමාදයකින් තොරව ඉහළ වර්ධන මාවතකට නැවත ලඟා වීමට සහාය වීම සඳහා අවශ්‍ය වැඩිදුර පියවර ගනු ලබනු ඇත.

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 5.50
බැංකු අනුපාතිකය	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 2.00

නියාමනය කෙරෙන පොලී අනුපාතික පහළට සංශෝධනය කරන ලදී

ණය කාඩ්පත් මත උපරිම පොලී අනුපාතිකය	සියයට 18.00
පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අසීරා මත උපරිම පොලී අනුපාතිකය	සියයට 16.00
උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය	සියයට 10.00
සාමාන්‍ය පොලී අනුපාතික මත දඩ පොලී අනුපාතිකය	ප්‍රතිශතාංක 2.00

තොරතුරු සටහන:

2020 අගෝස්තු මස 20 වැනි දින පෙ.ව. 11.00 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව පැවැත්වේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2020 ඔක්තෝබර් මස 08 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

දත්ත ඇමුණුම:

සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස										
	2018					2019					2020
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව
කෘෂි කාර්මික	5.9	6.6	5.1	8.2	6.5	5.0	1.5	1.0	-4.1	0.6	-5.6
කර්මාන්ත	1.6	3.5	3.5	-3.4	1.2	3.9	1.6	3.5	1.4	2.7	-7.8
සේවා	5.1	4.6	4.4	4.2	4.6	3.7	0.7	2.1	2.7	2.3	3.1
ද.දේ.නි	3.8	4.0	3.7	1.9	3.3	3.7	1.1	2.4	2.0	2.3	-1.6

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		දෙසැ-19	ජන-20	පෙබ-20	මාර්-20	අප්‍රේ- 20	මැයි- 20	ජූනි- 20	ජූලි- 20
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.8	5.7	6.2	5.4	5.2	4.0	3.9	4.2
	ජා.පා.මි.ද. (2013=100)	6.2	7.6	8.1	7.0	5.9	5.2	6.3	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.8	3.0	3.2	2.9	3.1	2.9	3.1	3.2
	ජා.පා.මි.ද. (2013=100)	5.2	3.9	3.4	3.2	3.2	3.7	4.4	-

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	පෙබ 20	මාර් 20	අප්‍රේ 20	මැයි 20	ජූනි 20	පෙබ 20	මාර් 20	අප්‍රේ 20	මැයි 20	ජූනි 20
සංචිත මුදල්	963	1,014	1,022	997	869	0.03	5.3	10.5	17.3	-0.6
පුළුල් මුදල් සැපයුම (M _{2b})	7,793	8,098	8,259	8,293	8,365	8.4	11.6	13.2	13.7	14.0
ශුද්ධ විදේශීය වත්කම්	127	63	119	-15	24	232.5	104.8	0.6	-113.5	-78.1
ශුද්ධ දේශීය වත්කම්	7,666	8,036	8,140	8,308	8,341	5.2	11.3	13.4	15.6	15.4
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	2,928	3,199	3,264	3,428	3,562	9.5	22.4	26.2	32.1	33.5
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	833	868	934	953	951	16.5	23.6	28.7	31.1	30.3
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,824	5,944	5,958	5,888	5,834	4.8	6.5	7.6	6.4	4.3
පුළුල් මුදල් සැපයුම (M ₄)	9,676	9,973	10,160	10,199	10,262	9.6	12.0	13.3	13.6	13.4

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2020 පෙබ අවසානයට	2020 මාර් අවසානයට	2020 අප්‍රේ අවසානයට	2020 මැයි අවසානයට	2020 ජූනි අවසානයට	2020 ජූලි අවසානයට	2020 අගෝ 19 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	6.50	6.25	6.00	5.50	5.50	4.50	4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	7.50	7.25	7.00	6.50	6.50	5.50	5.50
බර්ත සාමාන්‍ය ඒකාංග මුදල් අනුපාතිකය (AWCMR)	6.95	6.75	6.40	5.84	5.52	4.53	4.53
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	7.42	7.00	6.75	6.69	5.50	4.59	4.59
දින 182	8.06	7.25	6.80	6.82	5.53	4.68	4.71
දින 364	8.58	7.50	7.00	6.93	5.66	4.86	4.90
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සනීපතා)	9.47	9.24	9.49	9.16	8.48	7.47	7.00 (අ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	13.36	13.22	13.08	12.96	12.64	12.29	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	12.54	12.19	11.67	11.68	11.18	9.85	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.06	7.90	7.77	7.57	7.38	7.16	6.74
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	9.83	9.65	9.51	9.26	9.00	8.69	8.26
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	8.55	8.22	7.83	7.83	7.20	5.78	-

(අ) 2020 වසරේ අගෝස්තු මස 14 වැනි දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව